



වාරිමාර්ග දෙපාර්තමේන්තුව
நீர்ப்பாசனத் திணைக்களம்
IRRIGATION DEPARTMENT
(HYDROLOGY AND DISASTER MANAGEMENT DIVISION)



වාරිමාර්ග අධ්‍යක්ෂ
 நீர்ப்பாசனத் திணைக்களம்
 Director of Irrigation } 011-2581636

ෆැක්ස්
 பக்ஸ் } 011-2591125

ලිපිනය
 முகவரி } 230, තැ.පෙ. 1138, බොද්ධාලෝක මාවත,කොළඹ07, ශ්‍රී ලංකාව
 Address } 230, த.பெ.1138, பொத்தாலோக்கமாவத்தை, கொழும்பு 07, இலங்கை
 230, P.O. Box 1138, BauddhalokaMawatha, Colombo 07, Sri Lanka

දුරකථනය(පොදු)
 தொலைபேசி(பொது) } 011-2590145
 Telephone(General)

විද්‍යුත් ලිපිනය
 எ.மெயில் முகவரி } ddhydrology@gmail.com
 E-mail Address

වෙබ් අඩවිය
 இணையதளம் } www.irrigation.gov.lk
 Web site

මගේ අංකය
 எனது இல } DI/Hydro/103(V)
 My No.

ඔබේ අංකය
 உமது இல }
 Your No.

දිනය
 திக } 2024.05.20
 Date

Time :- 9.00 PM

වේලාව :- ප.ව. 9.00

2024.05.22 දින ප.ව 9.00 දක්වා වලංගුවේ.

Valid till 9.00 PM on 22nd of May 2024

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන : අංක - 01
Flood Warning Message : Number - 01


වර්ණය - ඇම්බර්
 Colour - Amber 

කළු ගඟහි කුඩා ගඟ උප ද්‍රෝණිය - Kuda Ganga Sub Basin of Kalu River

කළු ගඟහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහල ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතී. එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කළු ගඟ ද්‍රෝණිය තුළ තවත්තු කරනු ලබන ගංහා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව මෙතැන් සිට පැය 48 ක් දක්වා වූ කාලය තුළ බුලත්සිංහල, මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ. මේ හේතුවෙන් කුඩා ගඟ හා මගුර ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතී. මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ.

A considerable rainfall has been occurred in Upstream catchment areas of Kuda Ganga Sub Basin of Kalu River as of 9.00 pm today. By analyzing the current rainfall situation and river water levels of Hydrological Stations in Kalu Ganga, it is warned that there is a possibility of occurring a **Minor flood situation** in lowline areas of Kuda Ganga and Maguru Ganga valleys situated in **Bulathsinhala, Madurawala and Palinda Nuwara D/S Divisions**. As a result, there is high possibility of inundating off roads running through flood plains of Kuda Ganga and Magura Ganga. The residents of those lowline area and vehicle drivers running through those areas are requested to pay high attention in this regard. **Disaster Management Authorities are requested to take adequate precautions in this regard.**

Eng. S.P.C. Sugeeshwara
 Director of Irrigation
 (Hydrology & Disaster Management)
 Irrigation Department
 230, Bauddhaloka Mawatha,
 Colombo - 07



ඉංජි. එස්.පී.සී. සුගීශ්වර
 වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ)